

## පේෂ කරමාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවී ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය පිළිබඳ අධ්‍යයනය (මහනුවර දිස්ත්‍රික්කය ඇසුරින්)

ප්‍රසාදිනි තන්තිරගේ<sup>1</sup>

**අනිමත්තර්ථය 09:** මරාත්ත දෙන යටිතල පහසුකම් ගොඩනැගීම, තිරසාර කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් පේෂණය කිරීම.

### 1. භැඳින්වීම

ශ්‍රී ලංකාවේ අත්යන්ත රැඳුපිළි කරමාන්තය 1970 ගණන්වල එහි දියුණුම අවස්ථාවට ලතා වූ අතර 1978 න් පසු විවෘත ආර්ථික ප්‍රතිපත්තිවල සහ ශ්‍රී ලංකාවේ අපනයන අභ්‍යුත්ත ඇගුණම් කරමාන්ත අංශයේ වර්ධනයන් සමග පසුබැමකට ලක් විය. කෙසේ තමුන් පැවාන් දුධ සමයේ රටේ සංවර්ධන අවශ්‍යතා ඉහළ තැබීමත් සමග දේශීය ආර්ථිකයේ දියුණුව සඳහා ව්‍යාපාරික අවස්ථා දියත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අත්යන්ත පේෂ කරමාන්තය වඩාත් වැශගත් කරමාන්තයක් ලෙස තැබූත ස්ථානගත කරන ලදී (ශ්‍රී ලංකා පේෂ කරමාන්ත දෙපාර්තමේන්තුව, 2017). දේශීය අන්තර්ජාල සංස්කීර්ණයට උවිත පරිදි මෙන්ම දේශීය හා විදේශීය වෙළඳපොල තියාකාරිත්වය ජයගත හැකි පරිදි අත්යන්ත පේෂකරම ක්ෂේත්‍රයෙහි නිර්මාණයිලි සහ තරගකාරී රැඳුපිළි නිෂ්පාදනය සඳහා නිෂ්පාදකයින් යොමු කිරීම මෙහි ප්‍රධාන අපේක්ෂාව වේ (ශ්‍රී ලංකා පේෂ කරමාන්ත දෙපාර්තමේන්තුව, 2018). ඒ අනුව ශ්‍රී ලංකාව තුළ පේෂ කරමාන්ත නිෂ්පාදන සමුපකාර සමාගම්, රාජ්‍ය අංශය සහ පොදුගැලික අංශය යනාදී ප්‍රධාන අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වන අතර එමගින් ශ්‍රී ලංකාව තුළ ඉහළ රැකියා උත්පාදනයකට එය හේතු වී ඇත. 2020 වර්ෂයේ පේෂ කරමාන්ත නිෂ්පාදන ආක්‍රිත වැඩිම අලෙවී ආදායමක් උපයා ඇත්තේ දකුණු පලාතේ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 53% ක් විය. එසේම දෙවනුවට වැඩිම අලෙවී ආදායමක් උපය ඇත්තේ බස්නාහිර පළාත සහ වයඹ පළාත වන අතර එම අය ප්‍රතිශතයක් 12% ක් වේ. 2020 වර්ෂයේ මධ්‍යම පළාතේ අලෙවී ආදායම රුපියල් 3,668,000 වන අතර ප්‍රතිශතයක් 7% ක් වේ. එය සිව්වනුවට වැඩිම ආදායමක් උත්පාදනය කර ඇති පළාත වේ. (ශ්‍රී ලංකා කරමාන්ත හා වාණිජ කටයුතු සංවර්ධන අමාත්‍යාංශය, 2020).

මෙසේ නිෂ්පාදනය වන පේෂ කරමාන්ත නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපොල තුළ ඉල්ලුමක් පවතින අතර 2014 වර්ෂයේදී අපනයනය කරන ලද අත්යන්ත රැඳුපිළිවල මුළු වටිනාකම බොලර් මිලියන 1.08 ක් විය. එසේම 2019 වර්ෂයේදී අපනයනය ඉලක්ක කරගත් බතික්, අත්යන්තු

<sup>1</sup> සමාජ පෙෂණ අධ්‍යාපන අංශය, කුලත්‍ය විශ්වවිද්‍යාලය

prasadinithanthirigr@gmail.com

නිෂ්පාදන සහ ඇගලුම් කර්මාන්ත විසින් බොලර් බිජියන 5.6 ක අපනයන ආදායමක් උපයාගනු ලබන අතර එය 2020 වර්ෂය වන විට බොලර් බිජියන 4.4 කි. එනම් බොලර් බිජියන 1.2 ක පාඩුවකට මූහුණපැමෙට සිදු වූ අතර එයට හේතුව කොට්ඨාස 19 වසංගතය හේතුවෙන් කාර්මික අංශයේ බිඳවැටීමක් ඇති වූ බැවිනි (ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, 2015).

## 2. පර්යේෂණ ගැටළුව

පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නිරතවන්නන්ගේ මාසික අලෙවී ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය කෙසේද?

## 3. පර්යේෂණ අරමුණු

පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවී ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය හඳුනා ගැනීම.

## 4. පර්යේෂණ ක්‍රමවේදය

ශ්‍රී ලංකාව තුළ පළාත් මට්ටමෙන් පේෂ කර්මාන්ත නිෂ්පාදකයින් වැඩි පිරිසක් සිටින්නේ මධ්‍යම පළාත තුළ වීම හා මධ්‍යම පළාතේ වැඩිම නිෂ්පාදකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය ලෙස මහනුවර දිස්ත්‍රික්කය පෙන්වා දිය හැකිය. එබැවින් අධ්‍යයන ප්‍රදේශය ලෙස මහනුවර දිස්ත්‍රික්කය යොදා ගතිමින් සරල සසම්භාවී ක්‍රමවේදය යටතේ පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචිව නිෂ්පාදකයින් 240 දෙනෙකුගෙන් ප්‍රශ්නාවලි ක්‍රමය මගින් දත්ත රස් කරයි. මෙසේ රස් කරගත් දත්ත යොදාගතිමින් පේෂ කර්මාන්ත නිෂ්පාදනවල නියැලෙන්නන්ගේ මාසික අලෙවී ආදායම හා නිෂ්පාදන සාධක අතර සම්බන්ධතාවය හඳුනාගැනීම සඳහා බහුගුණ ප්‍රතිපායන විශ්ලේෂණය යොදා ගනී.

## 5. දත්ත විශ්ලේෂණය

මහනුවර දිස්ත්‍රික්කයේ පේෂ කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික ආලෙවී ආදායම කෙරෙහි නිෂ්පාදන සාධක මගින් ඇති කරන බලපැම හඳුනා ගැනීම සඳහා බහුගුණ ප්‍රතිපායන ආකෘතියක් ගොඩනගන ලද අතර මේ සඳහා පහත විව්‍යාපායන් යොදාගතී.

$$y = \text{මාසික අලෙවී ආදායම}$$

$$x_1 = \text{මාසික අමුදුවා සඳහා වියදම}$$

$$x_2 = \text{මාසික යන්තුස්ථාන නඩත්තු වියදම}$$

$$x_3 = \text{මාසික විකුණුම් ඒකක ප්‍රමාණය}$$

වග අංක 1 ට අනුව ප්‍රතිපායනය සඳහා විව්‍යාපායන් තුනක් යොදාගෙන ඇති අතර එම විව්‍යාපායන් තුන වන මාසික අලෙවී ආදායම, මාසික අමුදුවා සඳහා වැය වන පිරිවැය, හා මාසික යන්තුස්ථාන නඩත්තුව සඳහා වියදමට

අදාළ වෙසේසියව වෙන වෙනම පරීක්ෂා කිරීමේදී ඒවායේ p අගය 0.05ට අඩු බැවින් විවලුයන් සංඛ්‍යානමය වශයෙන් වෙසේසි වේ. එසේම ඇස්තමේන්තු කළ බහුදූන ප්‍රතිපායන ආකෘතියෙහි  $\beta_0$  මගින් දැක්වෙන්නේ ජේෂ් කර්මාන්ත නිෂ්පාදකයන්ට මාසික යන්ත්‍රසුත්‍ර නඩත්තුව සඳහා වියදම හා මාසිකව අමුදුව්‍ය සඳහා වියදම ගුනු වන විට ජේෂ් කර්මාන්ත නිෂ්පාදකයන්ගේ මාසික අලෙවි ආදායමයි. ඒ අනුව මාසික යන්ත්‍රසුත්‍ර නඩත්තු වියදම හා මාසික අමුදුව්‍ය සඳහා වියදම ගුනු වන විට ජේෂ් කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික අලෙවි ආදායම 5967.933ක් වේ.

වග අංක 1: සංගුණක පරීක්ෂා කිරීම

Model		$\beta$	Sig.
1	$y$	5967.933	.000
	$x_1$	2.650	.000
	$x_2$	0.411	.000

මූලාශ්‍රය: නියැදි සම්ක්ෂණ දත්ත, 2022

වග අංක 1 අනුව එසේ Stepwise ක්‍රමවේදය යොදාගනීමින් සිදු කරනු ලැබූ විශ්ලේෂණයට අනුව පැහැදිලි වන්නේ මෙහි මාසික විකුණුම් ඒකක ප්‍රමාණය ( $x_3$ ) යන ස්වායත්ත විවලුය සංඛ්‍යානමය වශයෙන් වෙසේසි නොවන බැවින් එය ආකෘතියන් ඉවත් වී ප්‍රතිපායනය සිදු වී ඇති ආකාරයයි.

$$y = 5.967.933 + 2.650 x_1 + 0.411 x_2 + u_i$$

මෙම ආකෘතියෙහි  $\beta_1$  මගින් දැක්වෙන්නේ ආකෘතියට ඇතුළත් කර ඇති අනෙකුත් ස්වායත්ත විවලුයන් (මාසික යන්ත්‍රසුත්‍ර නඩත්තු වියදම ) ස්ථාවරව තිබිය දී මාසික අමුදුව්‍ය සඳහා වියදම එක් ඒකකයකින් වැඩි වන විට ජේෂ් කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික අලෙවි ආදායම 2.650කින් වැඩි වන බවයි. එසේම ආකෘතිය  $\beta_2$  මගින් දැක්වෙන්නේ ආකෘතියට ඇතුළත් කර ඇති අනෙකුත් ස්වායත්ත විවලුයන් (මාසික අමුදුව්‍ය සඳහා වියදම) ස්ථාවරව තිබිය දී මාසික යන්ත්‍රසුත්‍ර නඩත්තු වියදම එක් ඒකකයකින් වැඩි වන විට ජේෂ් කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික අලෙවි ආදායම 0.411කින් වැඩි වන බවයි. ඒ අනුව විවලුයන් අතර දන සම්බන්ධතාවයක් පවතී.

එසේම ආකෘතියේ  $F = 225.075$  වන අතර  $P = 0.000$  වීම තුළින්  $\alpha = 0.05$  වෙසේසියා මට්ටම යටතේ  $P = 0.000 < \alpha = 0.05$  නිසා  $H_0$  කළේ ප්‍රතික්ෂේප වේ. ඒ අනුව ආකෘතියේ සමස්ත වෙසේසියාව සංඛ්‍යානමය වශයෙන් විශ්වාසනීය බව තහවුරු කළ හැකිය.

ඇස්තමේන්තු කළ ආකෘතියේ අනුස්ථුමේ හොඳකම පරීක්ෂා කිරීමේදී එහි නිර්ණය සංගුණකයේ අගය 0.652ක් ලෙස පෙන්වුම් කරන බැවින් පරායත්ත විවලුයයේ මුළු විවලනයෙන් 65%ක් ඇස්තමේන්තු කරන ලද ප්‍රතිපායන ආකෘතිය මගින් විස්තර වේ. මෙලෙස ජේෂ් කර්මාන්ත

නිෂ්පාදකයින්ගේ මාසික ආලෙවී ආදායමෙන් 65%ක් මාසික යන්ත්‍රසුතු තබන්තු වියදම හා මාසික අමුදව්‍ය සඳහා වියදම මත රඳා පවතී.

ආකෘතියේ විෂමප්‍රවිච්චතාවය පරීක්ෂා කරන ලද විසිරි තිත් සටහනට අනුව මෙහි දැක්වෙන විසිරි තිත් සටහන ක්‍රමවත් රටාවක් පෙන්තුම් තොකරන නිසා ආකෘතිය විෂමප්‍රවිච්චතාවයෙන් තොර බව පෙනේ. එනම් දෝෂ පදය සම්විච්චතාවයෙන් යුත්ත වේ. එසේම බහුල්කරේවියතා ගැටළුව පරීක්ෂා කිරීම සඳහා යොදා ගනු ලබන සහන අගය (Tolerance) 0.1 ට වැඩි (TOL>0.1) හා විවලතා උද්ගමන සාධකයේ අගය (VIF) 10ට අඩු (VIF>10) වේ නම් බහුල්කරේවියතා ගැටළුව තොමැත්. ඒ අනුව මෙහි දැක්වෙන සහන අගය 0.1ට වැඩි හා විවලතා උද්ගමන සාධකයේ අගය 10ට අඩු බැවින් මෙම ආකෘතිය බහුල්කරේවියතා ගැටළුවෙන් තොර බව නිගමනය කළ හැකිය. එසේම ස්වස්හසම්බන්ධතාවය පරීක්ෂා කරන ලද බිජ්‍යාලින් වොට්සන් අගය 2ත් 0ත් අතර පවතින විට සාණ ස්වස්හසම්බන්ධතාවයක් ඇති තමුත් මෙහි දැක්වෙන බිජ්‍යාලින් වොට්සන් අගය 1.920ක් වේ. එනම් 2ට ආසන්න වීම නිසා දුබල සාණ ස්වස්හසම්බන්ධතාවයක් පවතී. ඒ අනුව මෙම ආකෘතිය දෝෂවලින් තෝරා බව නිගමනය කළ හැක.

## 6. නිගමන සහ යෝජනා

පේෂ කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික ආලෙවී ආදායම කෙරෙහි නිෂ්පාදන සාධක තුළින් ඇති කරනු ලැබෙන බලපැශීම හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලැබූ බහුගුණ ප්‍රතිපාදනයට අදාළ විශ්ලේෂණයට අනුව මාසික වික්‍රුම් එකක ප්‍රමාණය යන ස්වායත්ත විව්ලුයය සංඛ්‍යාතමය වශයෙන් වෙසේසි තොවන බැවින් එය ආකෘතියෙන් ඉවත්ව ගොස් ඇත. ඒ අනුව මාසික අමුදව්‍ය සඳහා වියදම, මාසික යන්ත්‍රසුතු තබන්තු වියදම ඉනා වන විට පේෂ කර්මාන්ත නිෂ්පාදකයෙකුගේ සාමාන්‍ය මාසික ආලෙවී ආදායම 5967.933ක් වේ. එසේම ආකෘතියේ අනෙකුත් ස්වායත්ත විව්ලුයන් ස්ථාවරව තිබිය දී මාසික අමුදව්‍ය සඳහා වැය වන පිරිවැය එක් එකකයකින් ඉහළ යන විට පේෂ කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික ආලෙවී ආදායම 2.650කින් වැඩි වේ. එසේම අනෙකුත් ස්වායත්ත විව්ලුයන් තොවන්ස්ව පවතින විට මාසික යන්තු සුතු තබන්තු වියදම එක් එකකයකින් වැඩි වන විට පේෂ කර්මාන්ත නිෂ්පාදකයන්ගේ මාසික ආලෙවී ආදායම 0.411කින් ඉහළ යයි. ඒ අනුව මාසික ආලෙවී ආදායම හා නිෂ්පාදන සාධක අතර ධන සම්බන්ධතාවයක් පවතින බව නිගමනය කළ හැකිය. මෙලෙස පේෂ කර්මාන්ත නිෂ්පාදකයින්ගේ මාසික ආලෙවී ආදායම ඉහළ නංවා ගැනීම සඳහා රුපය මගින් අන්තර්ජාලය හා තවින විද්‍යුත් ක්‍රම හරහා අලෙවිකරණ කටයුතු සිදු කිරීම හා ගය සැලුසුම් ක්‍රම දියත් කිරීම ආදිය සිදු කළ හැකිය.

### ආක්‍රිත ගුන්ථ

ශ්‍රී ලංකා ජේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව .(2017). වාර්ෂික කාර්යසාධන වාර්තාව. 08 16, 2021 <https://textiledept.gov.lk/wp-content/uploads/2019/02/Annual-Performance-2017.pdf>

ශ්‍රී ලංකා ජේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව. (2018). වාර්ෂික කාර්යසාධන වාර්තාව. 11 24, 2021 <https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-ministry-of-industry-commerce-2018.pdf>

ශ්‍රී ලංකා අපනයන ආයෝජන මණ්ඩලය. (2015). වාර්ෂික වාර්තාව. 08 07, 2021 [https://www.parliament.lk/uploads/documents/papers\\_presented/annual -report-board-of-investment-2015-si.pdf](https://www.parliament.lk/uploads/documents/papers_presented/annual -report-board-of-investment-2015-si.pdf)

ශ්‍රී ලංකා කර්මාන්ත හා වාණිජ කටයුතු දෙපාර්තමේන්තුව. (2020). වාර්ෂික කාර්යසාධන වාර්තාව.